

## කක්කර ජාතකය

තවද හාගුවත් වූ සර්වයුයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩි වසන සමයෙහි සැරියුත් සාමින්ගේ විභාරයෙහි බාල හික්ෂුකෙණෙකුන් වහන්සේ අරහයා මේ ජාතකය දක්වන ලද.

ශ් කෙසේද යත්.

සැරියුත් සාමින්ගේ අතවැසි හික්ෂුකෙණෙකුන් වහන්සේ කය ආරක්ෂා පිණිස උෂ්ණබත් කැවොත් පත්තය කුපිතවෙයි කියා උෂ්ණවෙලාවහි තමන් වහන්සේ කයට කිසිදුකක් වැද්දනොදී රකිනාසේක. මේ නියාව ධම්සහා මණ්ඩපයෙහි රස්වූ මාල්වරුන්වහන්සේ කිය කියා උන්තෙනට සර්වයුයන් වහන්සේ වැඩිවදාරා මහණෙනි මා එන්තට පුරුව හාගයෙහි කිහිම් කථාවකින් යුක්තව උනුදුයි විවාරා වදාරා එපවත් අසා දැන් මතුනොවෙයි පෙරත් මූ තමන් ගිරියට කිසිදුකක් වැද්දනොදුන්නේ වේදුයි වදාරා ආරාධිත වූ සර්වයුයන් වහන්සේ ඉතුත්වත් දක්වා වදාලසේක.

ශ් කෙසේද යත්.

යටගිය දවස බරණැස් තුවර බුජ්මදත්ත තම රජ්පුරුකෙණෙකුන් රාජ්පුරය කරණ සමයෙහි බෝධිසත්වයන් වනයෙහි වෘක්ෂ දේවතාව උපන්සේක. එසමයෙහි ලිහිණිවැද්දෙක් පක්ෂී බෙනුවක් ඇරගණ කොරවකුන් බඳන්නේය. පළමුත් මැදිරියෙක අසුව ගැලවියි කොරවකෙකු ඒ වැදි බඳන්ට උත්සහ කෙලෙළේය. පළමුත් තමා අසුවුහෙයින් ඒ වැද්දහුට අසුනාවි වැද්දහුලාපු මල කොට ඇවිදින්නේය. පළමුත් තමා බැඳුනුහෙයින් මලට අසුනාවි ගැලවී ද්වස් අරන්නේය. එවිට වැදි සිතන්නේ මලඉදුවා බැරිමයයි සිතා තමා උසනියාවට කඩුවක් ඉදිකාට ර් අතුවේරා තුම් ගසක් හැටියට නික්මනාහ. එවිට කොරවකා වැද්දවූ නියාව දතා සිතන්නේ මූ සිහිකරන්ට උවමැනවැයි මෙකල වනාන්තරයෙහි ඇවිදින්නෙම් බොහෝ අඟ දැඩි දෙල් බෙලි කිතුල් දුටුවිරු නම් මෙසේ ඇවිදිනා ගසක් දුටුවිරුද්, තාගේ ව්‍යාවට මා අසුවන්නේ තැනැයි කියා පියා අඩාගෙණ පළාගියන. වැදිත් පක්ෂීයා පලායියපසු කියන්නේ එසේ වීනම් පක්ෂීයා මන්දිරය කඩාගෙණ ගියවනැයි එසේ හෙයින් මූ සොරකම් දන්නේයයි ඔබිබට ගොසින් පක්ෂීන් බදාගෙණ තමාගේ වාසස්ථානයට හියේයයි වදාරා මේ ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි ලිහිනි වැදිනම් දේවදත්ත ස්ථානය කොරවකා නම් ගිරිය රක්ෂා කරන්නාවූ හික්ෂුහුය, මේ කාරණය ප්‍රත්‍යාස්ථානය දුටුවාවූ වෘක්ෂදේවතාවා නම් බුදුවූ ම්‍යම්මයයි තමන්වහන්සේ දක්වා වදාලසේකි.